

# පරිසරය

## 5 ශ්‍රේණිය





### 14.අපට කළ හැකි වෙනස්කම්

#### ක්‍රියාකාරකම 20

- ඔබේ නිවසේ හෝ ගෙවත්තේ තෝරා ගත් ස්ථානයක් සුන්දරත්වය සහිතව වෙනස් කරන්න. වැඩිහිටියන්ගේ සහයෝගයද ලබා ගන්න. කලින් තිබුණු ආකාරය හා වෙනස් කළ පසු තිබෙන ආකාරය විනයට නගන්න.

#### ක්‍රියාකාරකම 21

- අන්‍යයන් වෙනුවෙන් ඔබට ලබා දිය හැකි උදව් මොනවාදැයි සිතන්න.
- වැඩිහිටියන්ගේ සහයෝගයද ඇතිව එක උපකාරයක් හෝ කරන්න. එය විනයට නගන්න. කැමරාවකින් හෝ ජංගම දුරකථනයකින් පින්තූරයක් වුවද ගතහැක.
  - උදා: අසරණයෙකුට උදව් කරන ආකාරය

#### ක්‍රියාකාරකම 22

- නිවසේ භාවිත කිරීමෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට ක්‍රමයක් සකස් කරන්න. අපද්‍රව්‍ය දිරන/නොදිරන ලෙස නිවැරදි ක්‍රමයකට බැහැර කිරීමට නිවසේ අයව උනන්දු කරවන්න.

#### ක්‍රියාකාරකම 23

- අපේ අතින් මුතුන්මිත්තන් විසින් භාවිතා කරන ලද, අපෙන් වියැකි යන ඉපැරණි වටිනා ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ තොරතුරු වැඩිහිටියන්ගෙන් අසා දැන ගන්න.
- වැඩිහිටියන් සමඟ එකතු වී අන්තර්ජාලයෙන් හෝ සොයා දැනුවත් වන්න.
  - උදා: කෙම් ක්‍රම, වාරිකර්මාන්ත, හෙළ වෙදකම, කැවිලි පෙවිලි, කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම, මූර්ති කැටයම්, වියමන් ක්‍රම



### ක්‍රියාකාරකම 24

- යහපත් වර්සා පිළිබඳ කියැවෙන පහත සඳහන් කවි ගීත සොයා රස විඳින්න.

උදා:

- දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න  
(ගායනය-සිසිර ප්‍රනාන්දු)
- මේ ලස්සන ඇස් තියෙන්නේ හොඳ දේ විතරක් දකින්න.  
(ගායනය-නන්දා මාලනී)
- ආ මග කෙටියි යා යුතු මග දුරයි  
(ගායනය-දමයන්ති ජයසූරිය, නුවන් නයනපිත්)
- සිතා මල් ගොඩක් පාර දෙපැත්තේ  
(ගායනය- නිර්මලා රණතුංග, සෙවිවන්දි රණතුංග)